



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2457/05 - 2025 ඔක්තෝබර් මස 09 වැනි බ්‍රහස්පතින්දා - 2025.10.09

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත

2 වැනි සහ 5 වැනි වගන්ති යටතේ නියමය

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක වන මම, මෙහි උපලේඛනයේ (I) වන තීරයේ නිශ්චිතව දක්වා ඇති වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන්, එම උපලේඛනයේ (II) තීරයේ අනුරූප සටහන්වල නිශ්චිතව දක්වා ඇති අනුප්‍රමාණය මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්, මෙම නියමය මගින් පනවමි.

උපලේඛනය

I වැනි තීරය				II වැනි තීරය
වෙළඳ භාණ්ඩය				විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද
	සං.ව. ශීර්ෂය	සං.ව. සංකේතාංකය	විස්තරය	
1.	08.01	0801.11.90	අනෙකුත් - දිසිඳි පොල්	කි.ග්‍රෑමයට රු. 320.00
2.	15.15	1515.90.21	අශුද්ධ තෙල් - සහල් නිවුඩු තෙල්	කි.ග්‍රෑමයට රු. 125.00
		1515.90.29	අනෙකුත් - සහල් නිවුඩු තෙල්	කි.ග්‍රෑමයට රු. 150.00



2. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 0801.11.90 (දිසිදි පොල් - අනෙකුත්) යටතේ වර්ගීකරණය වන, කැබලි කර වියළන ලද කුරුවට සහිත පොල් මද (කොප්පරා නොවන) ආනයනයන් සඳහා වන කිලෝ ග්‍රෑමයකට රු. 320.00ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන්, දේශීය වශයෙන් පොල්තෙල් නිෂ්පාදනය සඳහා පමණක් පොල් සංවර්ධන අධිකාරියේ නිර්දේශයන්ට යටත්ව, ආනයන බලපත්‍ර ලබාගෙන සිදු කරනු ලබන ආනයනයන් සඳහා කිලෝ ග්‍රෑමයකට රු. 10ක් අයකරගෙන, ඉතිරි වටිනාකම අත්හරිනු ලැබිය යුතු බවට මෙයින් නියම කරනු ලැබේ.
3. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ පනතේ 2 වැනි සහ 5 වැනි වගන්තිය යටතේ වූ මෙම නියමයන්, එකී පනතේ 2 වැනි වගන්තියේ (3) වැනි උප වගන්තියේ විධිවිධානවලට යටත්ව 2025 ඔක්තෝබර් මස 10 දිනෙන් ආරම්භ වී 2026 මාර්තු මස 31 වැනි දින දක්වා වූ කාලසීමාවක් සඳහා වලංගුව පැවතිය යුතුය.

අනුර කුමාර දිසානායක,
මුදල්, ක්‍රමසම්පාදන සහ
ආර්ථික සංවර්ධන අමාත්‍ය.

2025 ඔක්තෝබර් මස 07 වැනි දින,
කොළඹ 01,
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ දී ය.

EOG 10 - 0114